

කොලොන්න ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කොලොන්න ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6 (ඉ),(ඊ) නිරීක්ෂණයන් හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට රු.445,470 ක් වූ විදුලි තොග ශේෂය, ගිණුම්ගතකර නොතිබීමෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	තොග ශේෂයන් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) කසළ අංගනය පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ වියදම් රු.58,483 ක් වැඩියෙන් ප්‍රාග්ධනික කර තිබීම හේතුවෙන් හා ව්‍යාපෘතියේ රැඳවුම් මුදල් රු.470,418 ක් නිදහස් කිරීමේදී නැවත ප්‍රාග්ධනික කර තිබීම හේතුවෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධනයට ආදායමින් හා ආධාර මඟින් දායකත්ව ගිණුමේ ශේෂය එම වටිනාකම්වලින් වැඩියෙන් දැක්වුණි.	2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඇ) ලැබිය යුතු රු.182,200 ක වාහන කුලී ආදායම ගිණුම්ගත නොකිරීම හේතුවෙන් ජංගම වත්කම් හා මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමෙන් අඩුවෙන් දක්වා තිබුණි.	-එම-	-එම-
(ඈ) 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාවේ 1.4.1(උ) යටතේ පෙන්වා දී තිබුණු දෝෂය, නිවැරදි කිරීමේදී දෝෂ සහගත ලෙස නැවත රු.206,825 ක් සේවක ණය ගිණුමට බැර කිරීම හේතුවෙන් ජංගම වත්කම් හා සමුච්චිත අරමුදල රු.413,650 කින් අඩුවෙන් දැක්වුණි.	-එම-	-එම-

(ඉ)	2023 වර්ෂයේදී මිලදීගත් හා පරිත්‍යාග ලෙස ලැබී තිබුණු වටිනාකම රු.492,672 ක යන්ත්‍ර උපකරණ හා ලී බඩු සවිකිරීම් ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධනයට ආදායමින් හා ආධාර මගින් දායකත්ව ගිණුම එම වටිනාකමෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
-----	---	---	--

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයකට අදාළව, සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.393,591 ක වෙනසක් පැවතුණි.	2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	වෙනස හඳුනාගෙන නිවැරදි කර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම 7,809,320 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,132,929 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,219,828	1,679,573	1,701,099	2,380	825,300	1,265,384	1,326,984	299,419
කුලී	4,177,048	4,179,005	3,889,685	289,500	5,920,568	3,972,898	4,103,143	276,034
බලපත්‍ර ගාස්තු	1,200,555	1,196,906	1,180,906	15,500	5,704,200	3,560,234	3,560,234	-
වෙනත් ආදායම්	<u>1,269,879</u>	<u>2,224,951</u>	<u>932,405</u>	<u>276,034</u>	<u>7,746,542</u>	<u>8,398,301</u>	<u>8,398,301</u>	<u>-</u>
එකතුව	<u>7,867,310</u>	<u>9,280,435</u>	<u>7,704,095</u>	<u>583,414</u>	<u>20,196,610</u>	<u>17,196,817</u>	<u>17,388,662</u>	<u>575,453</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

2020 වර්ෂයේදී සංවර්ධිත ප්‍රදේශ ලෙස ගැසට් කරන ලද ප්‍රදේශවලින් වරිපනම් බදු අයකිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ආණ්ඩුකාරවර අනුමැතිය ලැබීමෙන් පසු තක්සේරු කටයුතු සඳහා ඉල්ලීම කර ඇති බව.

නිර්දේශය

වරිපනම් බදු අයකර ගැනීමේ කටයුතු කාර්යක්ෂම කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

එකතුව රු.40,457,835 ක් වූ ගිණුම් විෂයයන් 03 කට අදාළ විස්තරාත්මක උපලේඛන පිළියෙල කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වර්ෂයේ ගිණුම් සකස් කිරීමේදී එම විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.

නිර්දේශය

විස්තරාත්මක උපලේඛන පිළියෙල කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනවසරයෙන් මහල් 02 ක ඉදිකිරීම් නිම කර බිම් මහලේ ව්‍යාපාරික කටයුතු ද ආරම්භ කර තිබුණු ගොඩනැගිල්ලක් වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු අයදුම්පත්‍රයක් සඳහා, එම අනවසර ඉදිකිරීම නියමානුකූල කිරීමේදී අයකළ යුතු පෙරසැරි ගාස්තු රු.843,600 ක් අයකිරීමකින් තොරව සංවර්ධන අනුමැතිය ලබා දී තිබුණි.	මේ වන විට මේ සඳහා අතුරු ව්‍යවස්ථාවක් සකස් කර අනුමත කර ගෙන ඇති අතර ඒ අනුව ඉදිරියේදී කටයුතු සිදු කරන බව.	හිඟ පෙරසැරි ගාස්තුව අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) අනවසරයෙන් කඩකාමරයක් හා වැසිකිළියක් ඉදිකර ඇති සභාවට අයත් ඉඩමක සන්තකය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉඩම මැනුම් කර මායිම් කණු සිටුවන ලද අතර අනවසරකරු තොරපිම සඳහා 1979 අංක 07 දරණ රජයේ ඉඩම් පනත යටතේ කටයුතු කරන බව.	සභාව සතු දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාවට අයත් ගොඩවෙල සතිපොල භූමිය තුළ 2020 වර්ෂයේ සිට අනවසර ඉදිකිරීමක් සිදුකර බාහිර පාර්ශවයක් පදිංචි වී සිටියද ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	ගොඩවෙල සතිපොලෙහි පවතින අනවසර ඉදිකිරීම කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව.	සභාව සතු දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) සූරියකන්ද නගරයේ කඩකාමර 29 ක් 1983 වර්ෂයේ සිට ගිවිසුම් ගතවීමකින් තොරව බදු දී තිබුණි. එම කඩකාමර 2010 වර්ෂයෙන් පසු නැවත තක්සේරු කිරීම 2024 වර්ෂය දක්වා ප්‍රමාද වී තිබීමෙන් නව තක්සේරුවේදී කුලිය ඉහළ යාම නිසා කඩකාමර 21 ක බදුකරුවන් විසින් සභාවට ගෙවිය යුතු රු.245,500 ක බිම් කුලිය ගෙවීම පැහැර හැර තිබුණි.	පළාත් පාලන කොමසාරිස්වරයා හා බදුකරුවන් සමඟ සාකච්ඡාවකින් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු බව.	බදු කුලී සංශෝධනය කාලීනව සිදුකළ යුතු අතර හිඟ කුලී අයකර ගැනීමට හා බදු කරුවන් සමඟ ගිවිසුම් ගත වීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු බැංකෝ යන්ත්‍රයේ ධාවන සටහන් විධිමත්ව නඩත්තු කර නොතිබීම හේතුවෙන් රු.832,150 ක වැඩ වටිනාකමක් සහිත මීටර් පැය 151.3 ක කාලයක් යන්ත්‍රය කුමන කාර්යයක් සඳහා යෙදවූයේද යන්න තහවුරු කළ නොහැකි විය.	පළාත් පාලන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී පරීක්ෂණයක් පවත්වා ඒ අනුව කටයුතු කරන බව.	ධාවන සටහන් යාවත්කාලීනව නඩත්තු කළ යුතු අතර පරීක්ෂණ පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේදී නිමකර තිබුණු කොන්ක්‍රීට් මාර්ග 03 ක හැඩයම් සැකසීමේ (Shuttering) වැඩ විෂයය සඳහා රු.60,436 ක් වැඩිපුර ගෙවා තිබුණි.	වැඩිපුර ගෙවා තිබුණු රු.60,436ක් අය කිරීමට කටයුතු කරන බව.	වැඩිපුර ගෙවීම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) දොරපතේ මොරවාඩිය හරහා දඩයම්කන්ද මාර්ගය සංවර්ධනය කිරීමේ කර්මාන්තයේ වැඩ විෂයය අංක 03 යටතේ ABC සැපයීම, ඇතිරීම හා සුසංහරණය සඳහා රු.166,441 ක් වැඩිපුර ගෙවා තිබුණි.	ඉතා දුෂ්කර ග්‍රාමීය මාර්ගයක් නිසා මෝටර් ශ්‍රේඩරය යොදා ගැනීම සිදු කළ නොහැකි විය. එබැවින්, වැඩියෙන් ශ්‍රමය භාවිතා කිරීමට සිදු වූ බැවින් ගෙවීම් නිවැරදි බව.	පිළිතුර පිළිගත නොහැක. වැඩිපුර ගෙවීම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.